



ශ්‍රී සුමංගල විද්‍යාලය - පානදුර
Sri Sumangala College - Panadura

ஸ்ரீ சுமங்கல வித்தியாலயம் - பாணந்துறை

9 ශ්‍රේණිය
Grade 9
தரம் 9

පළමුවන වාර පරීක්ෂණය - 2020 මාර්තු
1st Term Test – March 2020
கடைச்சியான தவன பரிட்சை – 2020 மார்ச்

33

S

I-II

ඉතිහාසය I-II
History I-II
வரலாறு I-II

පැය දෙකයි
இரண்டு மணித்தியாலம்
Two hours

නම/Name/பெயர் :

පන්තිය/Class/வகுப்பு

ඉතිහාසය I

• I කොටසේ ප්‍රශ්න සියල්ලට පිළිතුරු සපයන්න.

01) ලන්දේසි නම වෙළඳ මූලස්ථානය පිහිටුවා ගන්නේ කුමන ස්ථානයක ද?

- i. ගෝව
- ii. බතාවිය
- iii. කල්කටා
- iv. මදුරාසිය

02) මෙරට මුහුදුබඩ ප්‍රදේශ යටත් කරගත් ලන්දේසීන්ගේ මව් රට කුමක්ද ?

- i. ජාතුගාලය
- ii. ඕලන්දය
- iii. බ්‍රිතාන්‍ය
- iv. ප්‍රංශය

03) ජාතූගීසීන් මෙරටින් පළවා හැරීමට ප්‍රබල නාවුක බලයක් හිමි ලන්දේසීන්ගේ සහය ලබා ගැනීමට කටයුතු කළ උඩරට පාලකයා කවුද ?

- i. සෙනරත් රජු
- ii. දෙවන රාජසිංහ රජු
- iii. කීර්ති ශ්‍රී රාජසිංහ රජු
- iv. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු



04) ලන්දේසීන්ගේ ආගම දැක්වෙන පිළිතුර කුමක්ද ?

- i. ක්‍රිස්තියානි
- ii. රෙපරමාදු
- iii. කතෝලික
- iv. ඉස්ලාම්

05) ලන්දේසීන් පෙරදිග පැමිණීමට බලපෑ කරුණ වූයේ.

- i. පෘතුගීසීන්ගේ අභාෂය නිසා
- ii. වෙළඳ සමාගම් පිහිටුවීමට
- iii. ලන්දේසීන්ට ලිස්බන් වරායට පැමිණීම තහනම් කිරීම නිසා.
- iv. වෙළඳ ද්‍රව්‍ය නිපදවන ප්‍රදේශ සොයා ගැනීම.

06) පෘතුගීසීන් කොළඹ කොටුවේ සිට ලන්දේසීන් සමඟ සටන් කළද

අවසානයේදී පෘතුගීසීන් යටත් බව ප්‍රකාශ කර කොළඹ කොටුවේ යතුර භාර දුන්නේ,

- i. ස්පිලබර්ජන්ට
- ii. සිබෙල් ද වර්ට් ය
- iii. ජෙරාඩ් හල්ෆ්ට්ට් ය
- iv. දෙවන පිලිප්ට් ය

07) ක්‍රි.ව 1602 දී පළමුවන විමලධර්මසූරිය රජු මුණගැසීමට පැමිණි ලන්දේසි ජාතික ජොර්ජ් වෑන් ස්පිලබර්ජන් ගොඩ බසින් ලද වරාය වන්නේ,

- i. ත්‍රිකුණාමල වරාය
- ii. මඩකලපු වරාය
- iii. කොළඹ වරාය
- iv. තල්පිටිය වරාය

08) බ්‍රිතාන්‍යයන් යටත් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ යටත්කර ගැනීමට සම්පූර්ණ යුද වියදම් දරන ලද්දේ

- i. ප්‍රංශ පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම
- ii. පෙරදිග පෘතුගීසි වෙළඳ සමාගම
- iii. ඉංග්‍රීසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම
- iv. ඕලන්ද පෙරදිග වෙළඳ සමාගම

09) මුදුණ යන්ත්‍රයක් මෙරටට මුල්තම ගෙන එන ලද්දේ මොවුන් විසිනි.

- i. පෘතුගීසීන්
- ii. අරාබීන්
- iii. ලන්දේසීන්
- iv. ඉංග්‍රීසීන්



- 10) ප්‍රංශය විසින් ඕලන්ද ආක්‍රමණය කළ අවස්ථාවේ ඕලන්දයේ සිටි පාලකයා වූයේ,
 i. පළමුවන විලියම් කුමරු
 ii. ෆන් එංගල් බෙන්ය
 iii. පස්වන විලියම් කුමරු
 iv. ෆෙඩ්රික් රජය
 v.
 නිවැරදි පිළිතුර යාකරන්න.

- 11) 1602 කලන් අල්බස්
 12) 1656 නොර්තේලියස් ටැකල්
 13) 1688 ජොර්ජ් වෑන් ස්පිල්ජ්
 14) 1721 ජෙනරල් ජෙරාඩ් හල්ෆ්ට්

අංක 15 සිට 20 දක්වා වාක්‍ය නිවැරදි නම් (✓) ලකුණ ද වැරදි නම් (*) ලකුණ ද වරහන් තුළ යොදන්න.

- 15) දෙවන විමලධර්ම සූරිය රජුගේ බිසව වූයේ කුසුමාසන දේවියයි. ()
 16) ලංකාවේ ලන්දේසි පාලනය යටතේ පාලනය වූ කොමාන්දරයක් නොවන්නේ ත්‍රිකුණාමලය කොමාන්ඩරියයි. ()
 17) ලන්දේසිත්ගෙන් අපට ලැබුණු නීති රීති පද්ධතිය වන්නේ රෝම ලන්දේසි නීතියයි. ()
 18) ලන්දේසිත්ගෙන් අපට ලැබුණු දායාදයකි ඉස්කෝල ()
 19) තෝම්බු ලෙස හැඳින්වෙන්නේ රෙදි විවීමට යොදාගත් සායමකි. ()
 20) මහාධිකරණය ලෙස හැඳින්වෙන්නේ රාඳ් වෑන් ජස්ටිට් ය. ()





ශ්‍රී සුමංගල විද්‍යාලය - පානදුර
Sri Sumangala College - Panadura
ஸ்ரீ சுமங்கல வித்தியாலயம் - பாணந்துறை

9 ශ්‍රේණිය
Grade 9
ප්‍රථම 9

පළමුවන වාර පරීක්ෂණය - 2020 මාර්තු
1st Term Test – March 2020
கடைச்சியான தவன பரிட்சை – 2020 மார்ச்

33

S

I-II

ඉතිහාසය **I-II**
History **I-II**
வரலாறு **I-II**

පැය දෙකයි
இரண்டு மணித்தியாலம்
Two hours

නම/Name/பெயர் :

පන්තිය/Class/வகுப்பு

ඉතිහාසය II

• II කොටසේ පළමු ප්‍රශ්නය අභිවාදීය වේ. පළමු ප්‍රශ්නය ඇතුළුව ප්‍රශ්න තුනකට පිළිතුරු සපයන්න.

01)

- I. ඉංග්‍රීසීන් මෙරටට පැමිණෙන විට උඩරට රාජධානියේ රජ වූයේ කවුද ?
- II. ලන්දේසීන් වැඩිම අවධානයක් යොමු කළ හෝගය කුමක්ද ?
- III. ලන්දේසි වෙළඳ සමාගම් කීහිපයක් එක්කර පිහිටු වෙළඳ සමාගම කුමක්ද ?
- IV. ප්‍රංශය විසින් ඕලන්දය ආක්‍රමණය කළ අවස්ථාවේ දී ඕලන්දයේ සිටි පාලකයා කවුද ?
- V. උඩරට රජු මුණගැසීමට පැමිණි මුල්ම ඉංග්‍රීසි ජාතිකයා කවුද ?

02)

- I. ලන්දේසීන් ලංකාවෙන් ලබාගත් ප්‍රධාන වෙළඳ ද්‍රව්‍ය දෙකක් නම් කරන්න.
- II. ලංකාවට පැමිණි ලන්දේසීන්ගේ හා ඉංග්‍රීසීන්ගේ ප්‍රධාන ආගම් පිළිවෙළින් නම් කරන්න.
- III. අ) ක්‍රි.ව 1638 ගිවිසුම අත්සන් කළ රජතුමා කවුද ?
ආ) මෙම ගිවිසුමේ කොන්දේසි දෙකක් දක්වා ඉන් උඩරට ඇතිවූ අයහපත් ප්‍රතිඵලයක් විස්තර කරන්න.

03)

- I. උඩරට රාජධානියේ සිටි අවසාන සිංහල රජු හා පළමු නායක්කර් වංශික රජු පිළිවෙළින් නම් කරන්න.
- II. ලන්දේසීන්ගෙන් ලාංකික සමාජයට හා සංස්කෘතියට එක්වූ ලක්ෂණ 4ක් ලියන්න.
- III. ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාව කෙරේ අවධානය යොමු කිරීමට බලපෑ හේතු දෙකක් දක්වා කෙටියෙන් විස්තර කරන්න.

04)

- I. ලන්දේසීන් යටතේ පැවති ප්‍රදේශ ප්‍රධාන කොටස් තුනකට බෙදා තිබුණි, ඒවා මොනවාද?
- II. ලන්දේසීන් හදුන්වා දුන් උසාවි පද්ධතියේ උසාවි දෙකක් පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.
- III. ලන්දේසීන්ගේ උඩරට ආක්‍රමණ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.

